

## ගුණදාස අමරසේකරයන්ගේ නිසඳුස් පදන් නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක්

**Sadeeka Farween<sup>68</sup>**

### **Abstarct**

ගුණදාස අමරසේකරයන්ගේ කවී බස විමසීමේ දී ඔහු සිංහල කාච් ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වූ කවියකි. කොළඹ යුගයේ කවින් ඇතට පත් සිංහල කාච්ය පිරිහෙම්න් පැවතිනා. ඔවුනු ආකෘතිය අතින් ද ස්වර්ණය අතින් ද වයෝ විෂය අතිනාද භාෂාව අතින් ද අලංකාර අතින් ද පැවු හේතුයකට වරේ සිටියනු. එබඳ අවස්ථාවක පහළ වූ කවිය සිංහල කාච්යයෙහි වයෝ විෂයන් භාෂාවන් පෙරුමියකට භාෂාය කිරීමට තැන් කෙලේය. එම පෙරුමිය සිංහල කවියේ අනාගතය කෙරෙන් බලපාන සුළුයි. නිසඳුස් කවිය පිළිබඳව විමසා බැලීමේ දී ගුණදාස අමරසේකරයන් මේ භාෂා විශේෂත්වයක් තැදුනාගෙන ඇත. බොහෝ නිසඳුස් කවින් නිශ්චිත ආකෘතියක් මස්යේ නිසඳුස් කාච් නිර්මාණය නොකළ බව තවදුරටත් පැහැදිලි වේ. ගුණදාස අමරසේකරයන් මේ භාෂා විශේෂත්වය ගැහ සාකච්ඡා කළ භැඳිය. මේ අධ්‍යනය තැවැනි මා බලපාරුටාත්තු වන්නේ ගුණදාස අමරසේකරගේ නිසඳුස් පදන් නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමටය. ඒ සඳහා ගුණදාස අමරසේකරගේ නිසඳුස් පදන් නිර්මාණයන් පාදක කොට ගෙන මේ අධ්‍යනය සිදු කර ඇත. මෙම අධ්‍යනයයේ ප්‍රධාන අරමුණ වන්නේ ගුණදාස අමරසේකරගේ නිසඳුස් පදන් නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්ව ලක්ෂණ තැදුනා ගැනීමටය. මෙම අධ්‍යනය ප්‍රධාන වශයෙන් ද්වැනික දැන්න පාදක කොට ගෙන ඇත.

**Keywords:** නිසඳුස් පදන්, ආකෘතිය, ලක්ෂණ, භාෂාව, කවිය

### **INTRODUCTION:**

ගුණදාස අමරසේකරයන්ගේ කවී බස විමසීමේ දී ඔහු සිංහල කාච් ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වූ කවියකි. කොළඹ යුගයේ කවින් ඇතට පත් සිංහල කාච්ය පිරිහෙම්න් පැවතිනා. ඔවුනු ආකෘතිය අතින් ද ස්වර්ණය අතින් ද වයෝ විෂය අතිනාද භාෂාව අතින් ද අලංකාර අතින් ද පැවු හේතුයකට වරේ සිටියනු. එබඳ අවස්ථාවක පහළ වූ කවිය සිංහල කාච්යයෙහි වයෝ විෂයන් භාෂාවන් පෙරුමියකට භාෂාය කිරීමට තැන් කෙලේය. එම පෙරුමිය සිංහල කවියේ අනාගතය කෙරෙන් බලපාන සුළුයි. සිංහල කවිය පිළිබඳ සංවාදයෙහි ප්‍රබලන් සාක්ෂියක් ලෙස වැඩිහි අමරසේකරයන්ගේ ප්‍රථම කාච් සංග්‍රහය වන ජාව ගිත” පළවුවයේ ඔහු විසිහා තැවැරුදුව සිටියදිය. එනම් 1955 වර්ෂයේදීය. එහි එන ජාර්යේ පැවු දේශීන්නා”, “අදුර අපේ දැක නිවාවී”, “වැස්ස” බඳ පැදි සිංහල කාච්යවලියෙහි අනුසමර්තිය සටහන් තබා හමාරය? ” “දෙනක නිද මිශු කවී”, “අමල් ඩිසෝ”, “ගුරුල්වත්” ” “අව්‍යාප්ත්‍යනා” සහ “අසන්ඛ කවී” යන කාච් ගුනට ඔහු විසින් රැවනා කරන්නට යෙදුන ඇතර, එයින් “ගුරුල්වත්” සහ “අව්‍යාප්ත්‍යනා” කාරි රාජ්‍ය සම්මානයට ද පාතු විය. ”දෙනක නිද මිශු කවී” හි එන දිය සිදුනු මරු කනර්” පැදිය සිංහල කාච්යට හවා ආකෘතියක් තැදුන්වා දුන් බවත්, මහගමසේකරයන්ගේ ප්‍රඩුදී කාච්යට පවා වනි අනාජය ලබ ඇති බවත්, ඇතැම් විවාරණයේ පවසනි. ජේරාලුතිය නිදහස් කවී සමයෙන් ඇරඹුනා අමරසේකරයන්ගේ කාච් වාර්කාව විවෙක ජන කවියේ ද අසුර බෙමින්, විරාගන කාච්ය රිනින් කෙල් ගොමුවන ආකෘතිය දැකගත භැංකි වේ. මේ අධ්‍යනය තැවැනි මා බලපාරුටාත්තු වන්නේ ගුණදාස අමරසේකරගේ නිසඳුස් පදන් නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමටය. ඒ සඳහා ගුණදාස අමරසේකරගේ නිසඳුස් පදන් නිර්මාණයන්හි ඇති භාෂාව විශේෂත්ව ලක්ෂණ තැදුනා ගැනීමටය.

### **RESEARCH AND DISCUSSION:**

#### **නිදහස් කවිය යනු**

- නිසඳුස් කවිය පිළිබඳව විමසා බැලීමේ දී නිදහස් කවියක් යනු නව ආකෘතියක් ලෙස දැක්කිය හැක. මෙය කාච්කර්තායේ නව ප්‍රවත්තාවයක් වූ අතර නිදහස් කාච් ආකෘතිය මෙමයේය.
- නිසඳුම් පදන් අවධාරණය කිරීමට නිසඳුස් කවියට අවශ්‍ය නම කවියේ රිද්මයට සිංහල භාෂායක් නොවන ආකෘතියෙහි එකිනෙක් එකිනෙක් ප්‍රක්ෂේප කෙරීය.
- එම පදන් තනි පදන් සේ ගේ විට ප්‍රච්චියට ඇස නිනැවිනම සේ වෙන යුතු. ඒ තැවැනි පාඨකයා සිනසි.

To whom correspondence should be addressed: sadeekahameed@gmail.com

<sup>68</sup> Lecturer (Prob.), Department of Languages, South Eastern University of Sri Lanka.

- තමන්ට අවශ්‍ය කරන විශේෂත්වයට පත් කරන පදනය හෝ වචනය තම කටයුත් අමිමත තැනක ස්ථානගත කර හැකිය.
- සිවිපද ආකෘතියක මෙන් පද යොදුමට කටයුතු හැකියාව ඇත.

නිසඳුස් කටයුතු පිළිබඳව විමසා බැලීමේ දී ගණනාස් අමරසේකරුන් මේ භාෂා විශේෂත්වයක් හැඳුනාගෙන ඇත. බොහෝ නිසඳුස් කටයුතු නිශ්චිත ආකෘතියක් ඔස්සේ නිසඳුස් කාව්ස නිශ්චාරුය නොකළ බව තවදුරටත් පැහැදිලි වේ. ගණනාස් අමරසේකරුන් මේ භාෂා විශේෂත්වය ගෙන සාකච්ඡා කළ හැකිය. නිදහස් ආකෘතිය **FREE STYLE** යන්න පාදක කොට ගෙන කාව්සකරණයේ නියාල්තු ගණනාස් අමරසේකරුන්ගේ භාෂාවේ නිඛෙන ස්වාධීනත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඔහු භාවිතා කරන භාෂාවේ විදුග්ධ බවත් දැකගත හැකිය. එමෙන්ම ඔහු තම අමිමත පරිදි භාෂාව හසුරුවන ආකාරය ද මේ තුළන් දැකගත හැකි වේ. මෙහෙම තම අන්දුකීම් භා භැංමිල අභ්‍යන්තර විට කොට විරිහක් වහල් කොටගෙන සාර්ථක ලෙස පදනුවට නාගා ඇති බව ඔහුගේ පදනු තැනින් තහවුරු වෙයි. ඔහු ගැමි බස් වහර්ත් උගුණ්තේ බසන් වහර්ත් සාක්ෂාත්‍යයන් තමාගේ නිශ්චාරු ගොඩනගා ඇත්තේ ඉතා සූක්ෂම ලෙසය. කොටස් පහකින් දුක්තා “දිය සිදුනා මරු කනරක” මිනිසුන් අතර නිඛෙන විශ්වාස ව්‍යාධියක් ලෙසු පෙන්වීමට දුරට උත්සාහයක් බව අමරසේකරුන්ම පවසයි. මේ කාව්සයෙහි සැකිල්ල වරයෙන් ගෙන්නා ලද්දේ මේ පුවතය. මෙවැනි විශ්වාස ආදි කාලීන මිසර වැසියන් අතර පමණක් නොව පෙරදිග බොහෝ ජ්‍යාය අතර පවති. කාව්සයෙහි මුළු කොටස එක්තරා පවුලක පිළිතය. මේ පුවත ඇසුරුන් විසින්ට කිරීමට ගෙන්නා දැන පුයන්නයි. ඉක්බිතිව එය ඒ පවුලට පමණක් නොව සමාජයේ එක්තරා වැදගත් අංශයක ද වැළඳ ඇති ව්‍යාධියක් ලෙස දැක්වීමට මහන්සි ගිනිම්. සමාජයේ පවතින එක්තරා ගැටුවක් පෙන්වීමට මෙත් දී කටයුතා උත්සාහ ගෙන ඇති ආකාරය පවසයි. ඔහුගේ භාෂාව සමාජ ගැටුව පිළිබඳව සාකච්ඡා නිඛෙන භාවිතා කොටගෙන මෙවලමක් වුවත් එය කොනරම් සාර්ථක විදු යන්න තරමක් ගැටුවකි.

අහැශ් කුවුරුන් නැද්ද  
මේ ගින්න කිවිය හැකි  
නරකයෙහි දාවින මුත්  
ගොඩ වෙන්ට මග කිහිකි  
මේ මහා ගිනි නිවන

නුතන ඉහළ සමාජයට සිදුවේ නිඛෙන මහා විනාශයෙන් එය ගොඩනැගීමට නිඛෙන එකම මාර්ගය දැස පාරමතාව බවත් කටයුතා තිබුණුයේ විනාශයක් සිදුවූයේ ඉහළ සමාජයට පමණක් හෝ එක් අවධියකට ද නොවේ. අමරසේකරුන්ගේ නිශ්චාරු වලට යොදා ඇති උපමා රුපක පිළිබඳව විමසා බැලීමේ දී දක්නට ලැබෙන ප්‍රධානතම ලැපත්‍රාය වුනුයේ එකම උපමා රුපක නැවත භාවිත භාවිත භාවිත නිශ්චාරු විවිධ පිළිබඳව සාකච්ඡා නිඛෙන භාවිතා කොටගෙන මෙවලමක් වුවත් එය කොනරම් සාර්ථක විදු යන්න තරමක් ගැටුවකි.

ලේෂ් සිසළු සිංහ සනර  
නැවනු නැවින් නොර දුටුව (ක්‍රානනය)

උපමා රුපක එකම ආකාරයෙන් නිශ්චාරු කිහිපයකට යොදා ගැනීම ශේෂවන් එහි ඇති වන රුපලුනාවය මෙන්ම නව්‍යනාවය ද හින වේ.

අලුත් තනු පදුරා ලා  
සුතිල් පෙළසක් සැකින්  
මස් නැසි දිල්ලිසෙමින්  
නැග සිරිසි එක රුගට

මෙති දී තනාකොල වලින් වැසි ගිය තුම්ස සුනිල් පෙළසකට සම කර ඇත. එමෙන්ම උපමා රුපක මනාව උපයෝගී කරගනිමින් සහාදුය තුළ රුසවන් සිනුවම වෙයි. ගණනාස් අමරසේකර වනානි මහගමසේකරුන්ගේ ප්‍රඛුද්ධ (1977) සක්වාතිලිභිනි ආදි කාව්සයන්ගි ගැබී වූ නව කට ආකෘතියෙහි සමකාලීන විශ්දේශීලුනාය පිළිබඳ කිරීම උදෙසා නව ආකෘතියකට සිය බස හැසිර වූ කටයුතා. අවධිය වසකට පසුව අද මෙම කාව්ස ආකෘතිය තුළ කට සිය කොනරම් සාර්ථක වි ඇත්දේ? මෙම කට බසේ මූලය

විමසනා කළ මෙම කාච් ආකෘතිය හෝ බස හෝ අපගේ වියන් කවිය තුළ හෝ අපගේ ජන කවිය තුළ නොමැති බව පෙනී යයි. මෙම කාච් ආකෘතිය ඔහිගේ එලියටි, එස්ට්‍රා පවුන්සි වැනි ඉංග්‍රීසි කවින්ගෙන් නායට ගත්තක් බව පෙනුන ද සත්‍ය ලෙසම එය එස් නොවන බව පෙනී යයි.

මෙති දී ගුණදාස අමරසේකරයෙන් ස්වකිය කවිය උදෙසා උපයෝගී කරගත්තේ යට්ටාපිය නොව ඇමුනාපිය සංකේතාපියයි. යට්ටාපිය ඇසුරටත් පෙර කැට් කොටගත් සංකේතාපියයි. හෝ සිය කවිය තුළ නොකිලිව බවක් යොදා ගැනීමට කුමරතුගුවත්තේ පිය සමර්ති ඇසුර බ්‍ලාගත්තා දැයි සිලේ කෙසේ වුවද ඔහුගේ කවිය තුළ මමමට්ටාවාරින් සිය කාච් ප්‍රකාශය ආර්ථිකයෙන් කිවි “නියති කාති නියම රැඹිනා ඩ්ලාදෙදුමෙම මනනය පර්ත්‍රන්තම්” කවියා මවන ලෝකය නොහික ලෝකයට සහමුවානම වෙනස් වේ?

ගුණදාස අමරසේකරයෙන් විසින් ර්වින ඇතැම් පද්‍රි ර්වනයක තේමාව වූයේ මතුප්පකා තුළ පවත්නා සහජ ලිංගික ආවේගයේ ස්වහාවයයි. “කතරගම දෙවාල තුළ දී” යන පද්‍රි ර්වනාවන් විදාහා දැක්වෙන්නේ පුද්ගලයා පරිසරයට අනුකූල වෙමින් තිරාකාසයෙන්ම ලිංගික ආවේග වලට ගොදුරු වන සැරියි. එහි මිශ්‍රණ අවස්ථා කවියාගේ වර්ණනාවට හසු විය.

**විරෝධ මග කාමිනිය**

මල් මදන කාමිනිය

දනා සම් විසිකාට

විරෝධ රුද රමණයට

දුවෙන ගිනිගෙන විවෙර

වෙපා මා බිඳ වටා

.....

එප්පේ ගිනි කළ උකුප

පද්‍රිපත් බෙර හඩිව (කතරගම දෙවාල තුළ එස්)

මෙම පද්‍රි පන්තිය මෙන්ම අමරසේකරයෙන්ගේ සඳවතිය මැබේ රැහුමල් එක්ක දිග ගුවම, පෙම්වතියෙන් සිනාහඩ, තිරු රැස්, ප්‍රෝමයෙන් මා පුබුදුවනු මැන සේමා, කුරිරා ලද, ප්‍රෝමය පෙම සිලුව යන කාච් ර්වනා කාත්තාව විෂය කොටගත් තිර්මාණය. මෙම තිර්මාණයන් ගිංගාර රසයක් මතුවන ආකාරයට ඒවා ඉදිරිපත් කර තිබෙනු දැකගත හැකිය. ගුණදාස අමරසේකරයෙන්ගේ ව්‍යංජ අර්ථ දෙන නොදු තිර්මාණ වන “මිදුමෙන් වැසුනා ලෝකය” ඔහුගේ බස් වහරෙනි අපරිනාන ලක්ෂණ පිළිබඳ කෙරෙන කැඩිපතක් වෙත්තේ.

ගැඹුම් මිදුම් පටල

වැනිර පැනිරි තිබේ

ගස් ද තොටුපළ ද ගග

විය ව්‍යාගැන් වැන්ත.

කාර පාර ද

කඩ ද

විදුල් කමිත් ද කතු ද

රුදායේ නිනදෙනි ගැලී

එහිම වැනිර සිටිය. (මිදුමෙන් වැසුනා ලෝකය)

මිදුම ගෙන්නේ බීම උඩ දැසන පැනිරෝමිනි. එස් තිබියදීන් “වැනිර පැනිර තිබේ” යන්න අනුවිත සේයාවක් හැරෙන්. එමෙන් තාර පාර ද භාමෙළාම වැනිර සිටින්නක් මිස නැගි සිටින්නක් නොවන බව පායකය දැකි. අවසාන පද්‍රියෙන් “ලී ගැන සිනිවත්ම” යනු ගැනු රිතිය අනුව මියවුනා පද්‍රියකි. භාජා රිතියෙන් සකස් විය යුතු තැන් ඇතැන් මෙම පද්‍රිවලිය තුළන් ලෝකයන් පිළිවායන් එයින් ඇත්තේමෙන් ලැබේ හැකි ගාත්තිය පිළිබඳ ගැගීමක් පායික සින පුබුද කරවයි. සෙනසුරාභා තුවර මහ විදියේ දී යන පද්‍රි ර්වනය ස්ථීර සිරුර නිසා කැඳුවානා සිනක් ව්‍යානායට ලක් කරන්නකි. විදිවා පාවන ගැහැණුන්ගේ රාගෝදුළුපාන ගර්යාංග, දහුල් සම් තුළන් විනිවිද පෙනෙන පිළිවායේ සදාකාලික සාප එය නොවිද කල්පනා කරනි. විශ්වවිද්‍යාල පිළිවායක් අධිකාපනයන් තිර්දය උපහාසයට භාජනය කරනු ලිතිස ර්වන කාච් යෙහි “පුදුම රට” එහි අධිකාපනයේ ඇති නිසර්ග බව පෙන්වා දීමට මෙනි දී ඔහු උන්සාන දුරා ඇති ඇසුර පෙනෙන්.

කදිම යය තරුණය

පිටමත් ආන්මය

වද නොපිදුණු කදිම

මතු යසට පළදුරුන

පිටමත් ආන්මය

මහ බර බිඳීල් අරගත්

සියුම් දෙනෙන්, සියුම් දෙකන්, සියුම් දෙනොල්

අලුත් තිරක

සූපගෙනි වුව ගමන දැනෙන

.....

(පුදුම රට)

කවියාගේ උපහාසය විශ්වවිද්‍යාල තුළ ඇති බලවිග පෙන්වා දීමට සමත් වෙයි. කවියා විසින් විස්තර කෙරෙන පුදුම රටට පුදුම සහත් පිටත වෙයි. පුදුම සහ විශ්වවිද්‍යාලය තුළ පවත්නා බලවිගයක් සංකේතාත්මකව පෙන්වා දෙනු ලබයි. එකල විශ්වවිද්‍යාල තුළ පැවති එම ගැටළුකාරී තත්ත්වය පිළිබඳව අමරසේකරයන් පෙන්වා දීමට උත්සාහ දරා ඇත. නමත් ව්‍යෝගීය මෙයෙන් කිව යුතු දා වාචකාපීයන් කිමත් සගවා කිව යුතු දෙය නොසගවා කිමත් හිසා උපහාසය අඩංගු වෙයි. ගුණදාස අමරසේකරයන්ගේ කිව පිළිසිමේ දී තවත් වැදගත් තෙක්ෂණයක් ලෙස ඇතැම් අවස්ථාවලදී අර්ථය අවබෝධ වන අයුරු වෙත ගළපා නොමැත. තවත් ඇතැම් අවස්ථාවලදී ඔහුගේ අන්දකිම් ප්‍රකාශ කිරීමට ඔහු සතු භාෂාව ප්‍රමාණවත් බවක් නොලැබයි. අන්දකිම් ප්‍රබලව භා ව්‍යක්තව පළ කිරීමට ඔහුගේ භාෂාව තරමක් ප්‍රමාණවත් නොවූ බවක් ද විටෙක පෙන්.

#### CONCLUSION:

අමරසේකර නිස්දාස් කවියෙකුට වඩා සඳාස් කවියෙකු ලෙස ද සැබුකිම වඩාත් උච්ච යයි සිතේ. විරිත රැකිම පිතිස සඳාස් කවිය අතින් සිදුවන ඇතැම් වැරදි නිස්දාස් කවිය අතින් ද සිදුවෙයි. ඔහුගේ සාක්ෂික කාරිත් සඳස් කිව මිස නිස්දාස් කවි නොවේ යයි ද සිතේ. අමරසේකර භාවපූරීතා කවියකි. එවද කවියෙකුට දැක් නිනිරිත වලින් යුත් කාව්‍ය සම්ප්‍රදායක් වඩාත් යොශ්‍යයයි. ඔහුගේ අන්දකිම් පළ කිරීමට ඉතාම නොදු මාධ්‍යය පදන් කාව්‍ය සම්ප්‍රදාය මිස නිස්දාස් කාව්‍ය සම්ප්‍රදාය නොවන බව කිව හැකිය. ඔහු පිටිනයේ අදුර පමණක් නොව එමෙය ද දකිනි. සමාජයේ නරක පමණක් නොව නොදු ද දකිනි. විටෙක සැබැං සිටිනයෙන් ඇත් වි සිනින ලෙවක සිටින්වීමට ප්‍රිය කරයි. එක් අනිත් බලන විට ඔහුගේ අන්දකිම් සිලාසනිත බව පෙන් යයි. ඔහුගේ සමහර අන්දකිම් ගැඹුරුයි.

#### REFERENCE:

- අමරසේකර ගුණදාස, භාව ශික්, එම්.ඩී.ගුණායේන සමාගම, කොළඹ, 1955
- අමරසේකර ගුණදාස, උයනක ශිදු මියු කිව, සමන් මුද්‍රණාලය, මහරගම, 1962
- විතුමසිංහ මාර්ටින්, නව පදන් සිංහලය, සරස පොද්ගේලික සමාගම, ඊප්පිරිය, 1957